



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

1981 අංක 27 දිර්ත  
ඉඩම් සංවර්ධන (සංගෝධන)  
පතන

[සහතිකය සටහන් කළේ 1981 මැයි 05 එක දින]

ආණ් තුවෙහි නියමය පරිදි මූල්‍යය කරන ලදී

1981 මැයි 08 එනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්  
පත්‍රය II වනා කොටසේ අනිර්ධිකාරී වශයෙන් පළුතුවන ලදී

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය වශයෙන් කරන ලද

• කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාලයෙන් මේ දී ප්‍රකාශන කළ

1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන  
(සංගේතින) පනත

[සහතිකය සටහන් කලේ 1981 මැයි මස 5 වන දින]

එල්.ති.—ති. 2/80

ඉඩම් සංවර්ධන ආයුදනය සංගේතිනය කිවිම සඳහා ද, ජනතා රාජ්‍ය සභාවී 1973 අංක 43 දරන රෝගී ඉඩම් විධිඥීති (විශේෂ තිබූවන) පනත ඉවත් කිවිම සඳහා ද, ඒ න් සාම්බින්ඩ ගෙන් තේර ආනුජාණික වූ කරනු ඇදහා, විධිවිධාන හැඳුස්ථීම පිණිස ද වූ පනතයි.

ශ්‍රී ලංකා ප්‍රජනාන්ත්‍රික සම්පත්වාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන (සංගේතින) පනත යනුවෙන් ගැනීමෙන් උග්‍රීතා යාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රජාත්‍රිය” යනුවෙන් සඳහන් කරනු ලැබන) ඉඩම් සංවර්ධන ආයුධනයන් 2 වන වගන්තිය මෙහි පනත දැක්වෙන පරිදි, මෙයින් සංගේතිනය කරනු ලැබේ:—

464 වක  
අධිකාරීය  
ශ්‍රී ලං  
විධිඥීති  
සංගේතිනය  
කිවිම.

(අ) “ලංකා කාමිකාරීමික හා කාර්මික තුය සංස්කෘත්ව” යන්නෙහි අර්ථ කාලනය අන් භාරිමෙන් ;

(ආ) “අන් සඳහා කිවිම” යන්නෙහි අර්ථ කාලනයට ඉන් බිතිව ම, පහත දැක්වෙන අලුත් අර්ථ කාලනය ආනුලත් කිරීමෙන් :—  
“ලංකා බැංකුව” යන්නෙන් ලංකා බැංකු ආයුධනය  
යටතේ පිහිටුවන ලද බැංකුව අදහස් වේ;’;

(ඇ) “ලංකා රාජ්‍ය උක්ස් බැංකුව” යන්නෙහි අර්ථ කාලනය අන් භාරිමෙන් ;

(ඈ) “රෝගී ඉඩම්” යන්නෙහි අර්ථ කාලනයට ඉන් බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කාලනය ආනුලත් කිරීමෙන් :—

“ලංකා සංවර්ධන මුදල් සංස්කෘත්ව” යන්නෙන්, සංවර්ධන මුදල් සංස්කෘත්ව පනත යනුවන පිහිටුවන ලද සංස්කෘත්ව අදහස් වේ;’;

(ඉ) “දිසාපති” යන්නෙහි අර්ථ කාලනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කාලනය ආදේශ කිරීමෙන් :—

“දිසාපති” යන්නෑම, අතිරේක දිසාපති, සහකාර දිසාපති, අතිරේක සහකාර දිසාපති, සහකාර ඉඩම් කොමිෂනිස්, දිසා ඉඩම් නිලධාරිය සහ මේ ආයුධනතේ යුතු තිශේෂ කරනු ලැබේ ගෙන් විධිවිධාන යක් සම්බින්ඩයෙන් දිසාපති විසින් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ යම් නිලධාරයකු ද ආනුලත් වේ;’;

(ඊ) “ප්‍රජාතාය” යන්නෙහි අර්ථ කාලනයට ඉන් බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කාලනය ආනුලත් කිරීමෙන් :—

“ගෙවී ඉඩම්” යන්නෙන්, වාරිමාරිග පහසුකම් සලසනු නොලැබූ ඉඩම් අදහස් වේ;’;

(උ) “ඉඩම් කොටස” යන්හෙහි අර්ථ කළනයට ඉක්කීනිව ම පහත දැක්වෙන අදාළ අර්ථ කළනය ආතුලත් කිරීමෙන් :—

“වාරි මාරිග පහසුකම් සලසන ලද ඉඩම්” යන්හෙන්, වාරි මාරිග ආසුපනතේ අර්ථ කළනය කර ඇති පරිදි යම් “වාරිමාරිග කුවයුතු” කිසිවක් මගින් ප්‍රයෝගනය ලැබූ යම් ඉඩම් අදහස් වේ.;’;

(උ) “ඉඩම් කොමසාරිස්වරයා” යන්හෙහි අර්ථ කළනය වෙනු වට පහත දැක්වෙන අර්ථ කළනය ආදේශ කිරීමෙන් :—

“ඉඩම් කොමසාරිස්වරයා” යන්හෙන්, මේ ආසුපනතේ 3 වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ නිල බරයා අදහස් වන අතර, එට යම් අතිරේක ඉඩම් කොමසාරිස්වරයා සහ මේ ආසුපනතා යටතේ කිසියම් තිශ්ඨ කාරණයක් නැතහෙන් විධිවිධානයක් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා විසින් ලියවිල්ලකින් බිලය පටරන ලද බහුගේ දෙපාර්තමේන්තුවේ වෙනත් යම් තිශ්ඨරයකු ආතු ලත් වේ.;’;

(උ) “පළාත් පාලන ආයතනය” යන්හෙහි අර්ථ කළනය වෙනු වට පහත දැක්වෙන අර්ථ කළනය ආදේශ කිරීමෙන් :—

“පළාත් පාලන ආයතනය” යන්හෙන්, මග නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හේ ගම් සභාවක් අදහස් වන අතර, එවැනි යම් සභා වක් විසින් ත්‍රියාන්තක කරන හා ඉවු කරන බලනාවලට, කාර්යවලට සහ කර්ත්වයාවලට අනු රුප වන්න වූ හේ සමාන වන්න වූ බලනාල කාර්ය සහ කර්ත්වය සුළුයක් මින් කිරීම සහ ඉවු කිරීම සදහා යම්කිසි නිතියකින් හේ නිතියක් යටතේ හේ ඇති කොට පිශිවුවන ලද කටර වූ හේ අධිකාරයක් එට ආතුලත් වේ ;’;

(උ) “අවම හැය” යන්හෙහි අර්ථ කළනයට ඉක්කීනිව ම, පහත දැක්වෙන අප්‍රති අර්ථ කළනය ආතුලත් කිරීමෙන් :—

“ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකව” යන්හෙන්, 1979 අංක 2 දී දරන ආතුලත් අවම අධිකාරීන් සංවර්ධන බැංකු පහත යටතේ පිශිවුවන ලද බැංකව අදහස් වේ.;’;

(උ) “අධිකිරු” යන්හෙහි අර්ථ කළනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කළනය ආදේශ කිරීමෙන් :—

“අධිකිරු” යන්හෙන්, මේ ආසුපනතා යටතේ නිකුත් කරන ලද ප්‍රංශන පත්‍රයකින් හේ ප්‍රංශන පත්‍රයක් යටතේ ඉඩම් කොටසකට අධිකිරු එකිනෙක ඉඩම් කොටසක අධිකිරු අදහස් වන අතර, 19 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ හමා විසින් ගෙවනු ලැබේ ප්‍රති මුදල් ගෙවනු ඇති නා වූ දී අවසර පත්‍රයෙහි සදහන්

වෙනත් සියලු කොන්දේසි අනුව ක්‍රියා කර  
අන්ත්‍රා හා වූ දී අවසර පත්‍ර දරන්හැකු ද රේට  
අනුලත් වේ;’;

(ආ) “සාම නිලධාරයා” යන්හෙති අර්ථ කළනය වෙනුවට පහත  
දැක්වෙන අර්ථ කළනය ආදේශ කිරීමෙන් :—

“සාම නිලධාරයා” යන් නට, පෙළිස් නිලධාරයකු සහ  
පෙළිස් රාජකාලී ඉටු කිරීම සඳහා දිසුපත්‍රවරයකු  
විසින් ලියවිල්ලකින් පත් කරන ලද ප්‍රාම සේවා  
නිලධාරීන් අනුලත් වේ;’; සහ

(ක) “යෝජන තුම්ය” යන අර්ථ කළනයට ඉක්තිත්ව ම පහත  
දැක්වෙන අප්‍රති අර්ථ කළනය අනුලත් කිරීමෙන් :—

“රාජ්‍ය උකස් හා ආයෝජන බිංකුව” යන්හෙන්,  
ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය  
෋කස් හා ආයෝජන බිංකු පත්‍ර සටහේ පිහිටු  
වන ලද බිංකුව අදහස් වේ.’.

3. ප්‍රධාන ප්‍රජාත්‍යාගයේ II වන සහ III වන පරිවිෂේද මෙයින්  
ඉටත් කරනු ලබන අනර, එම වෙනුවට පහත දැක්වෙන පරිවිෂේද  
ආදේශ කරනු ලැබේ :—

### “II වන පරිවිෂේදය

ප්‍රධාන  
ප්‍රජාත්‍යාගයේ  
II වන සහ  
III වන  
පරිවිෂේද  
ප්‍රතිඵල්‍යකා  
කිරීම්.

### රජයේ ඉඩම් වෙන්කර ලක්ෂණ කිරීම

8. ඉඩම් කොමිෂනිස්වරයාගේ සාමාන්‍ය හෝ  
විශේෂ විධානවලට යටත් ව, දිසුපත්‍රවරයා විසින්  
රජයේ ඉඩම්, පහත දැක්වෙන කාර්ය අනුරිත්  
කිහිපයක් හෝ වැඩි ගණනක් හෝ සඳහා වෙන් කර  
ලක්ෂණ කරනු ලැබිය යුත් ය :—

- (අ) ගම් පුඩ්ල් කිරීම්;
- (ආ) ගම්බද කුලු;
- (ඇ) ගම් තණ ඩිල්;
- (ඇ) මෙහි සඳහන් කර නොමැති ගම් කාර්ය;
- (එ) නැවත ජනතාස කිරීම්;
- (ඒ) දිය උල් පත් සහ ජල මාර්ග ආරක්ෂ  
කිරීම්;
- (ඌ) පස සේදී යම වැළැක්වීම්;
- (ඍ) රක්ෂිත කුලුව;
- (ඏ) ආණ්ඩුවේ ගෙවිනාගිලි, පාරවල හෝ වැඩ  
අනුලත් ආණ්ඩුවේ ක්රියා;
- (ඏ) දේශගුණික හා වෙනත් පරිසර විද්‍යාත්මක  
කාර්ය සඳහා සහ පාරිභාශක ආරක්ෂාව  
සඳහා රක්ෂිත ප්‍රදේශ;
- (ඐ) පුරු විද්‍යාත්මක සහ එෙනිහාසික වැදගත්  
කමක් ආනි දේවල් ආරක්ෂා කිරීම්;
- (එ) පළාත් පාලන ආයතනවල අවශ්‍යතා;

රජයේ ඉඩම්  
වෙන් කර  
ලක්ෂණ  
දැක්වා කළේ  
කාර්ය.

1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන  
(සංගෝපිත) පනත

(ක) කරග සංවර්ධනය කිරීම;

(ග) ආනුම් පන්තිවල තැනැත්තන්ට එම් සඟු  
කිරීම;

(ඇ) ප්‍රදේශයේ ආරක්ෂාව, සංරක්ෂණය සහ  
සංවර්ධනය පිළිබඳව භාළුකිලිමත් ව්,  
නියම කරනු ලැබිය හැකි වෙනත් යම්  
කාර්යයක්.

දිසාපතිවරයා  
විසින් යොළනා  
තුමය සහ  
දළ රුප  
සටහන  
පිළියෙළ  
කළ පූජා මට.

9. 8 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව,  
රජයේ ඉඩම් වෙන්කර ලකුණු කරනු ලැබූ ටිට,  
දිසාපතිවරයා විසින්—

(අ) වෙන් කර ලකුණු කරනු ලැබූ ප්‍රදේශ සහ  
එ ප්‍රදේශවල ඉඩම් පිළිවෙළින් වෙන්  
කරනු ලැබූ කාර්ය, නිශ්චිතව දැක්වෙන  
යොළනා තුමයක් ;

(ඇ) යොළනා තුමයෙහි නිශ්චිතව සඳහන්  
වෙන් කර ලකුණු කරනු ලැබූ ප්‍රදේශ  
දැක්වෙන දළ රුප සටහනක්

පිළියෙළ කිරීමට සලස්වනු ලැබිය යුතු ය.

9. එක  
වගන්තිය  
සටහන්  
තැන් විසින්  
පිළියෙළ ආරක්  
දළ යොළනා  
තුමය සහ  
දළ රුප  
සටහන දියුණු  
කාමිකාරීකා  
කම්ටුවලි  
නිරික්ෂණ  
සෑය එ  
කම්ටුව වෙත  
කැටි  
දිසාපතිවරයාගේ  
කාර්යය මට.

යොළනා තුමය  
සහ දළ රුප  
සටහන ස්ථානය  
නිරික්ෂණ ප්‍රමාණ  
දින තීක්ෂන ප්‍රමාණ  
දායාලය දී  
ආපසු ඇරීම  
දිසාපතිවරයාගේ  
කාමිකාරීකා  
කම්ටුවලි  
කාර්යය මට.

10. 9 වන වගන්තිය යටතේ තමා විසින් පිළි  
යෙලු කරන ලද යොළනා තුමය සහ දළ රුප  
සටහන, දිසාපතිවරයා විසින්, ස්ථානීය පරිපාලන  
දිස්ත්‍රික්කයෙහි පිහිටුවා ඇත් දිස්ත්‍රික්ක කාමිකාරීකා  
කම්ටුවල වෙත, එ කම්ටුවල විසින් සලකා බලනු ලැබීම්  
සඳහා යටතු ලැබිය යුතු ය.

11. දිසාපතිවරයාගෙන් යොළනා තුමය සහ දළ  
රුප සටහන ලැබූ දින තීක්ෂණ ආනුලතා, දිස්ත්‍රික්  
කාමිකාරීකා කම්ටුවල විසින්, එ යොළනා තුමය සහ  
දළ රුප සටහන පිළිබඳව එම කම්ටුවලි නිරික්ෂණ  
සමඟ එම යොළනා තුමය සහ දළ රුප සටහන  
දිසාපතිවරයා වෙත ආපසු යටතිය යුතු ය.

දිසුපත්වරයා  
විසින් පිළියලු  
කරන දද යෝජන  
තුමය  
සහ දළ රුප  
සටහන  
අවශ්‍ය  
මුද්‍යාකාරී,  
සූජ වශයෙන්  
වෙනස් කොට,  
ඉඩම්  
කොමුසැරස්වරයා  
වෙන ගැටිය  
සූජ බව.

යෝජන  
තුමය  
සෑරිර කිරීම  
හේ වැඩිදු  
දුපදෙස්  
තුකුන් කිරීම  
ඉඩම්  
කොමුසැරස්  
වරයට  
ඇති බලය

සෑරිර කිරීම  
අනුම දී.

දළ රුප සටහන  
පෑම් ම  
කිරීම  
මුද්‍යාකාරී  
ඇති අසිචිය.

12. 9 වන වගන්තීය යටතේ දිසුපත්වරයා විසින් පිළියෙළ කරන ලද යෝජන තුමය සහ දළ රුප සටහන පිළිබඳව දිස්ත්‍රික් කාමිකාරීමික කම්මුව විසින් කරන ලද නිර්දේශ සලකා බැලීමෙන් පසුව, එම යෝජන තුමය සහ දළ රුප සටහන සූජ වශ යෙන් වෙනස් කිරීම අවශ්‍ය යයි දිසුපත්වරයා සලකනු ඇතුවහෙත්, දිසුපත්වරයා විසින් එය සූජ වශයෙන් වෙනස් කරනු ලැබිය හැකි ය. ඉක්මින්ව, අවස්ථාවේ පරිදි, යෝජන තුමය සහ දළ රුප සටහන තැනැහෙත් සූජ වශයෙන් වෙනස් කරන ලද යෝජන තුමය සහ දළ රුප සටහන, දිසුපත්වරයා විසින් පිළියෙළ කොට එ දිස්ත්‍රික් කාමිකාරීමික කම්මුව වෙන යෙන ලද යෝජන තුමය සහ දළ රුප සටහන පිළිබඳව. එ කම්මුව විසින් කරන ලද නිර්දේශ ද සමඟ දිසුපත්වරයා විසින් ඉඩම් ඉඩම් කොමුසැරස්වරයා වෙන යටතු ලැබිය යුතු ය.

13. (1) 12 වන වගන්තීය යටතේ තම, වෙන ඉඩම් කරන ලද යෝජන තුමය සහ දළ රුප සටහන ලබාදු විට, ඉඩම් කොමුසැරස්වරයා විසින් එ යෝජන තුමය සහ දළ රුප සටහන ස්වරු කරනු ලැබිය හැකි ය; එසේ තැනැහෙත් වෙන කර ලකුණු කිරීම හෝ යෝජන තුමය සහ දළ රුප සටහන සම්බන්ධයෙන් ඉඩම් කොමුසැරස්වරයා අවශ්‍ය යයි සලකනා වැඩිදුර විධාන හෝ උපදෙස් හෝ දිසුපත්වරයා වෙන තිකුන් කරනු ලැබිය හැකි ය; තවද, දිසුපත්වරයා විසින් එ විධාන හෝ උපදෙස් පිළිපැඳිය සූජ අතර, එවා තියාන් මක කළ යුතු ය.

(2) (1) වන උපවෙන්තීය යටතේ තම, විසින් තිකුන් කරන ලද විධාන තැනැහෙත් උපදෙස් හුෂයන් මක කර ඇති බවට ඉඩම් කොමුසැරස්වරයා සැහීමට පන්වන අවස්ථාවක, ඔහු විසින් අවස්ථාවේ පරිදි, එම යෝජන තුමය සහ දළ රුප සටහන හෝ සූජ වශයෙන් වෙනස් කරන ලද යෝජන තුමය සහ දළ රුප සටහන හෝ ස්වරු කරනු ලැබිය හැකි ය.

14. ඉඩම් කොමුසැරස්වරයා වෙන 12 වන වගන්තීය යටතේ ඉඩම් කරන ලද යම් යෝජන තුමයන් ඔහු විසින් සෑරිර කරන ලද බව, තියාම කරනු ලබන යම් ආකාරයකට දකුවී දෙනු ලැබිය යුතු ය.

15. 14 වන වගන්තීය යටතේ දැන්වීමක් පළ කරනු ලබා විට, එ දැන්වීමේ සඳහන් වෙන කර ලකුණු කිරීමේ සැලැස්ම දක්වෙන දළ රුප සටහන දිස්ත්‍රික්කයේ ක්විවේරියේ ද හෝ සර්වේයර්

ජනරාල් වරයාගේ කාලෝලයේ දී හෝ සෑස් කුවෙන් නොමැතිව පරින්හා කිරීමට මහජනය අනුමත් කුම් තැනැත් තකුව ම සිමිම ඇත්තේ ය.

**ඇතුළු**  
අවස්ථාවල දී  
අමාත්‍යවරයාගේ  
ද දැනැත්  
අවස්ථාවල දී  
දැනුව  
ප්‍රකාශයාගේ  
විරෝධයේ ද  
අනුමතය  
ඇත්තේ හාර  
සැලුස් සූල  
වියයෙන්  
වෙනස්  
නොකළ  
පුදු බව.

අන් සඳ  
කිරීමට පෙර  
වෙන් කර  
ලකුණු කිරීම  
අවශ්‍ය  
නොවන බව.

වෙන් කර  
ලකුණු කරනු  
නොලැබේ  
ඉවම් දුන්සඳ  
කරනු ලැබූ ඕනෑම  
වෙන් කර  
ලකුණු  
කරනු ලැබූ  
ලෙස සැලකිය  
පුදු බව.

රෝගය  
ඉඩී  
අන්සඳ  
කිරීමේ  
අකාරය.

16. ඉවම් කොමසාරිස් වරයා විසින් සෑලිර කරන ලද කිසිම සැලුස් මක් 8 වන වගන්තියේ (අ) ජේදයේ සිට (ඉ) ජේදය දක්වා වූ ජේදයන්හි සඳහන් යම් කාර්යයක් සඳහා වෙන් කර ලකුණු කරන ලද ඉඩීමක්, ඒ වගන්තියේ (ඇ) ජේදයන්හි සඳහන් කාලෝල සඳහා වෙන් කර ලකුණු කරනු ලැබීමට හෝ උපයෝගී කර ගනු ලැබීමට හෝ හැකි කරනු පිණිස, වෙනස් කිරීම හෝ සූල වියයෙන් වෙනස් කිරීම හෝ අමාත්‍යවරයාගේ අනුමතය සහ කැමැත්ත ඇතිව හාර, නොකළ පුදු ය:

එසේ වුව ද අමාත්‍යවරයාගේ අනුමතය සහ කැමැත්ත ඇ අවශ්‍ය නොවන සැලුස් මක් සම්බන්ධ යෙන් යම් සූල වියයෙන් වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් ඉඩීම් කොමසාරිස් වරයාගේ උපින අධිකාරය මත ක්‍රියාත්මක කළ හැකි ය.

17. රෝගයේ ඉඩීම වෙන් කර ලකුණු කරනු ලැබූව ද නොලැබූව ද අන්සඳ කරනු ලැබිය නොකි ය.

18. අන් සඳ කරනු ලැබූ වෙන් කර ලකුණු කරනු නොලැබූ ඉඩීමක් අන්සඳ කරනු ලැබූ කොටස අයන් වන්නේ යම් තැනැත්තකුව ද, ඒ තැනැත්ත අයන් වන පානියේ තැනැත්තන්ට අන්සඳ කිරීම සඳහා වෙන් කර ලකුණු කරනු ලැබූ ලෙස සළකනු ලැබිය යුතු ය.

### III වන පරිවිජේදය රෝග ඉඩීම අන්සඳ කිරීම

19. (1) මේ ආයුපනනේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුව රෝගයේ ඉඩීම අන්සඳ කිරීම, මෙහි මින් මතු විධිවිධාන සලසා අත් ආකාරයට ත්‍රියන් මක කළ යුතු ය.

(2) එවැනි සෑම තැනැත්තකු විසින් ම, පළමු වන අවස්ථාවේ දී ඒ තැනැත්තකාව ඉඩමෙහි පදිංචි විමට බලය දෙන්නාවූ අවසර පත්‍රයක් ලබා ගත යුතු ය. යම් වර්ෂයයක් සඳහා ගෙවීය යුතු වාරිතික වාරිකය ගෙවීමෙන් පසු ඒ එක් එක් වින් වර්ෂය සඳහා ඉතිරිව අත් ගැණුම් මූදලේ ඉතිරි යෙන් සියයට හතාරක් නොදුක් මවන්නා වූ අනු ප්‍රමාණයක් අනුව ගණන් බලනු ලබන ගැණුම් මූදල මත ලැබිය යුතු පොලිය ද සමග ඒ මූල්‍ය ගැණුම්.

මිදල අවුරුදු දහයක කාලයක් ඇතුළත, අවසර පත්‍ර දරන්නා විසින්, ඉඩම් කොමිෂන්ට්‌වරයා විසින් තීරණය කරන ලද පරිදි වාර්ෂික වාරික වලින් ගෙවනු ලැබිය යුතු ය:

එසේ ව්‍යව ද අවසර පත්‍ර දරන්නා විසින්, නිය මින කාලයිම්ව ඇතුළත ඒ සම්පූර්ණ ගෙවීම කිරීම පැහැර හරිනු ලබන අවස්ථාවක, ඒ ඇශාර සැටිම, අසනීයවීම, බෝග පාලුවීම හෝ නොවැලුකුවීය හැකි වෙනත් ගේ තුවක් හෝ නිසු සිදු වූ බවට ඒ අවසර පත්‍ර දරන්නා විසින් දිසාපනිවරයා සැහීමට පත් කරයි නම්, ඒ දිසාපනිවරයා විසින් ඒ කාලයිම්ව තවත් අවුරුදු දෙකකට දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(3) ඒ වාර්ෂික වාරික ආරම්භ විය යුතු දිනය, ඒ ගෙවීම සංඛ්‍යව සහ ඒ එක් එක් වාරිකය ඒ අවසර පත්‍ර දරන්නා වෙත නිකුත් කරන ලද අවසර පත්‍රයෙහි දිසාපනිවරයා විසින් යම් අවසරක දී සටහන් කරනු ලැබිය යුතු ය.

දිසාපනිවරයා විසින්, රට අනිරේකව, එවැනි අවසර පත්‍රයක් මත අන්සනු කරනු ලැබූ ඉහළ සර්වේයර් ජනරාල්‌වරයා විසින් මතිනු ගෙවීමට සැලැස්විය යුතු අතර, එසේ මතිනා ලද ඉඩම් (ඉම් සහ මැයිලිඳුල යොමු කිරීමෙන්) ප්‍රමාණය සහ විස්තරය ඒ අවසර පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබිය යුතු ය. දිසාපනිවරයා විසින්, ඒ ප්‍රමාණයට සහ විස්තරයට අදාළ නොරුහුරු අවසර පත්‍රයෙහි ඇතුළත් කිරීමෙන් පසු, ඒ අවසර පත්‍රය ලිය පදිංචි කිරීමට සැලැස්විය යුතු ය. එවැනි ලිය පදිංචි කිරීමක් සඳහා කිසිම ගස්තුවක් ගෙවනු නොලැබිය යුතු ය. නැතහෙත් අයකර ගනු නො ලැබිය යුතු ය.

(4) අවසර පත්‍ර දරන්නා විසින්—

(අ) (ඩ) වන උපවිශ්වාස සටහන් ගෙවීමට ඔහු නියම කරනු ලබ ඇති සියලු මුදල් ඔහු විසින් ගෙවා ඇති අවස්ථාවක;

(ආ) බලපත්‍රයේ උපලේඛනයෙහි සඳහන් වෙනත් සියලු කොන්දේසි අනුව ඔහු ත්‍රිය කර ඇති අවස්ථාවක; සහ

(ඇ) (i) වාරිම්රේග පහසුකම් සලසන ලද ඉඩමක් නම්, අවුරුදු තුනක කාලයක් සඳහා, ගෝ

(ii) ගොඩඩිම් නම්, අවුරුද්දක කාලයක් සඳහා

පදිංචිව සිටිනු ලෙස දිසුපත්‍රය සැකීමට පත් වන ආකෘතියකට සූලිදුරුණයෙන් සංවර්ධනය කර ඇති අවස්ථාවක,

අවසර පත්‍ර දරන්නකු පදිංචිව සිටින්නේ යම් ඉඩම්ක ද, ඒ ඉඩම් සම්බන්ධයෙන් තිහුම් ප්‍රදාන පත්‍රයක් නීතින් කරනු ලැබිය හැකි ය:

එසේ වුව ද ඉහත කි කාලයට පෙර ඒ ප්‍රදාන පත්‍රය නීතින් කිරීම පැනර හැරීමෙන් ඒ ඉඩම් සංවර්ධනය කිරීම කෙරෙහි හානිකර අන්දම්ක බලපාන බවට අවසර පත්‍ර දරන්නා විසින් ඉඩම් කොමිෂන්‍රිස්ටරයා සැකීමට පත් කරන අවස්ථාවක, ඒ කාලය ඉතුන්වීමට පෙර, ඉඩම් කොමිෂන්‍රිස්ටරයා විසින් ප්‍රදාන පත්‍රයක් නීතින් කරනු ලැබිය හැකි ය.

(ආ) (1) වන, (2) වන, (3) වන සහ (4) වන උපවහන්නීවල විධිවිධිකවල කුමක් සඳහන් ව අනුද, යම් ඉඩම්ක අන්සනු කිරීමට පෙර ඒ ඉඩම් දියුණු කිරීමෙහි උ දරන ලද වියදම් ඉඩම් කොමිෂන්‍රිස්ටරයා විසින් අයකර ගෙනු ලැබිය හැකි බවට වූ කොන්දේසියට යටත් ව, (2) වන උපවහන්නීයේ සඳහන් ගැනුම් මිලද ගෙවීමෙන් ගෙවිජන පන්තියට අයන් යම් අවසර පත්‍ර දරන්නකු නිදහස් කරනු ලැබිය හැකි ය.

(ආ) (4) වන උපවහන්නීය යටතේ නීතින් කරන ලද සැම ප්‍රදාන පත්‍රයක ම ඒ ඉඩම් කොටසේ අයිතිකර විසින්—

(ආ) බෙදාන ලද පංතුවක් හෝ ප්‍රමාණයෙන් අනුර බෙදාමේ ඒකකයට හෝ ප්‍රදාන පත්‍රයෙහි සඳහන් අවම හාගයට හෝ අඩු ඒ ඉඩම් කරවියේ නොබේදු කොටසක් බැහුර කිරීම; සහ

(ආ) දිසුපත්‍රයාගේ පූර්ව අනුමතය ඇතිව හාර, ඒ ඉඩම් බැනර කිරීම නොකරන බවට වූ කොන්දේසි අනුලත් විය යුතු ය.

20. ආයුපනත යටතේ රුපයේ ඉඩම් අන්සනු කරනු ලැබිය යුතු තාන්ත්‍රණ තොරු ගැනීම ඉඩම් සැවිවේරියක දී කරනු ලැබිය යුතු ය:

එසේ වුව ද පහත සඳහන් අවස්ථාවල දී ඉඩම් කුවිවේරියක දී හාර අන්සනුකාරයකින් ඒ තොරු ගැනීම කරනු ලැබිය හැකි ය:—

(ආ) මේ ආයුපනත යටතේ යම් ඉඩම්ක වහාම අන්සනු කිරීම යම් ඉල්ලුම්කරුවකුගේ යහපතට යෝගා වන බව සහ ප්‍රස්ථාන ඉඩම් සම්බන්ධයෙන් හානිකර විය හැකි

වෙනත් සම්බන්ධතා කිසිවක් නැති බවට ඉඩම් කොමසලිස්වරයා සැකිමට පත් වන අවස්ථාවක :

එසේ වුව ද ප්‍රමාණයෙන් අක්කර අවක් ඉක්මවන්නා වූ කිසිම ඉඩම් මේ ජේදය යටතේ අන්සනු කරනු ලොබේය යුතුය ; සහ

(අ) යම් විශේෂ අවස්ථාවක් හෝ අවස්ථා, වර්ග යක් සම්බන්ධයෙන් එසේ කිරීම් මහ ජන යහපත පිශීය වේ නම්, අමාත්‍ය වරය විසින් එසේ විධාන කරනු ලබන අවස්ථාවක.

ඉඩම් කාලෝචිත ප්‍රියදා නිවේදන.

21. ඉඩම් කාලෝචිතයක් පවත්වනු ලෙන බවට නිවේදනය තියමිනා ආකෘතියට සාරානුකූල විය යුතු අතර, තියම කරනු ලබන යම් ආකාරයට පළ කරනු ලොබේය යුතු ය.

ඉඩම් යනු  
දැලු ප්‍රමුඛ ප්‍රා  
භාරානු ඇම්  
සහ සලකා  
වෙනු ඇම්  
අවස්ථාව සහ  
ආකාරය

22. (1) යම් නිවේදනයක් මගින්, පැවත්වීමට තියම කරනු ලද ඉඩම් කාලෝචිතයක දී අන්සනු කරනු ලැබීමට සේවක ඉඩම් සඳහා දිසාපතිවරයා වෙන ඉඩුප්‍රම් පත්‍ර එවත් ලැබිය යුතු දිනයන්, 21 වන වැනිතිය යටතේ නිවේදනයකින් දිසාපති වරය විසින් තියම කරනු ලැබිය යුති ය.

(2) ඒ නිවේදනයෙහි, දිනයක් එසේ තියම කරනු ලබ ඇති අවස්ථාවක, ඒ දිනයට පසු ඉඩම් සඳහා බැලීම් යම් දැල්දුම් පත්‍රයක් හාර ගැනීමට හෝ සලකා බැලීමට ඉඩම් කාලෝචිතයක දී දිසාපති වරය විසින් තම අනිමතය අනුව ප්‍රතික්ෂේප කරනු ලැබිය යුති ය.

(3) එසේ දිනයක් තියම නොකරන ලද අවස්ථාවක, ඉඩම් කාලෝචිතයේ දී හෝ ඒ ඉඩම් කාලෝචිතය පැවත්වීමට තියම කරන ලද දිනයට පෙර සේ බැවුම් සියලු ඉඩුප්‍රම් පත්‍ර සඳහා බැලීමට දිසාපති වරය බැඳී සිටින් නො යුතු ය :

එසේ වුව ද, (1) වන උපවගන්තිය යටතේ දිනයක් එසේ තියම නොකරන ලද අවස්ථාවක, ඉඩම් කාලෝචිතය පැවත්වීමට තියම කරන ලද දිනයට පෙර, දිසාපතිවරයා විසින් ඉඩුප්‍රම් පත්‍ර හාර ගැනීම හෝ ඉඩුප්‍රම් පත්‍ර සැකිම නිත්‍යනුකූල වන්නේ ය.

22අ. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තුනුත්තකු හාර වෙනත් යම් තුනුත්තකු වෙන කිසිම් රේඛේ ඉඩම්ක් අන්සනු කරනු නොලැබිය යුතු ය.

රජයේ ඉඩම්  
අන්සනු කරනු  
ලැබිය යුති  
තැනැත්තන්.

ඉඩම්  
ක්‍රිවේරියෙය  
දී දිසාපත්‍රවරය  
සං බලපල.

මේ වගන්තියෙහි ඉහතින් වූ විධිවිධාන කඩ  
කරන ලද යම් ඉඩම් අන්සනු කිරීමක් ඇත්තා හා  
බලපෑන වන්නේ ය.

23. (1) 22 වන වගන්තියේ සඳහන් කරන ලද  
ඉල්ලුම් පත්‍ර ඉඩම් ක්‍රිවේරියක දී දිසාපත්‍රවරය:  
විසින් සලකා බැලීමෙන් පසු—

(අ) මේ ආයුපනනේ විධිවිධානවලට අනුකූලව,  
නොපමාව තැනැහෙන් අනාගත දිනයක  
දී හේ අනාගත දිනයකට පෙර, රජයේ  
ඉඩම් අන්සනු කරනු ලැබිය යුතු අයදුම්  
කරවන් තෝර, ගැනීම; හේ

(ආ) යම් ඉල්ලුම් පත්‍රයකට අදාළ මේ ආයුපනනේ  
විධිවිධානවලට අනුකූලව ක්‍රිය කිරීම  
ඇතාර කරනු ඇති අවස්ථාවක, ඒ ඉල්ලුම්  
පත්‍රය ප්‍රතික්ෂේප කිරීම

කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ යම් තෝර  
ගැනීමක් කිරීමේ දී ඉඩම් ක්‍රිවේරියේ දී අන්සනු  
කිරීමට යොජන ඉඩම් අසල පදිංචි තැනැත්තන්  
ගෙන් ලැබුණු ඉල්ලුම් පත්‍ර පිළිබඳව, දිසාපත්‍රවරය  
විසින් විශේෂ සැපුකිල්ලක් දැක්වීය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ දිසාපත්‍රවරය  
විසින් කරන ලද යම් තීරණයකට විරුද්ධව තීයම්න  
ආකාරයෙන් කරන අභියාචනයක්, ඉඩම් නොම්  
සාරිස්වරය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

ප්‍රතිශේෂවිධාන  
ක්‍රිවේරිය මින්  
වෙනස්  
කිරීමට ඉඩම්  
සාරිස්වරයිස්  
වරයට අති  
බලය.

23අ. ඉඩම් ක්‍රිවේරියෙහි දී හේ අනාගකාරයකින්  
යො දිසාපත්‍රවරයකු විසින් කරන ලද තීරණයක  
හේ තුවෙන් ඉඩම් අන්සනු කිරීම සඳහා තම් තෝර  
ගන් බව තැනැත්තකු වෙත දැනුම් දෙනු ලැබූ හේ  
යම් ඉඩම්ක අවසරපත්‍ර දරන්නක වගයෙන් තැනැත්  
තකු පදිංචිව සිටින යො අවස්ථාවක, ඉඩම් නොම්  
සාරිස්වරයෙන් මතය අනුව, තෝර ගැනීම මේ  
ආයුපනනේ විධිවිධානවලට අනුකූලව කරනු  
නොලබ අති තම්, ඒ තෝර ගැනීම දැනුම් දෙනු  
ලැබූ දිනයෙන් හේ ඒ තැනැත්තා ඒ ඉඩම්  
පදිංචියට ප්‍රමිතී දිනයෙන් හේ පසු එක් වර්ෂ  
යක් අනුලතා, ඉඩම් නොම්සාරිස්වරය විසින්,  
දිසාපත්‍රවරයෙන් තීරණය, ප්‍රතිශේෂධාය කිරීම  
මගින් වෙනස් කරනු ලැබිය හැකි ය.

අන්සනු කිරීම්  
ප්‍රතිශේෂය  
සුදුසුකම්  
තීරණය කිරීම  
සඳහා යොර  
ගැනීමේ දිනය  
ඹැදාන් දිනය  
වන බව.

24. (1) රජයේ ඉඩම් අවසර පත්‍රයක් යො ප්‍රධාන  
යක් ලැබීමට තැනැත්තකු තෝර ගනු ලබන දිනය,  
එ් අවසරපත්‍රය යො ප්‍රාන්තය ලැබීමට ඒ තැනැත්තා  
යම් පරිදි සුදුසුකම් ලබ තිබේ ද නාද්ද යන් න නිශ්චි  
වය කිරීමේ කාර්යය සඳහා වැදගත් දිනය විය  
යුතු ය.

(2) අවසර පත්‍රයක් මත, තැනැත්තාකු වෙත අන් සතු කරන ලද ඉඩම්, පසුව ඒ තැනැත්තා වෙතම් ප්‍රදානයක් මත අන් සතු කරන ලද අවසරපාලක, අවසරපත්‍රයක් මත ඒ ඉඩම් ලැබීම සඳහා දික්කත් වරයා විසින් ඒ තැනැත්තා තේරු, ගෙන්නා ලද දිනය, ඒ තැනැත්තා, ඒ ඉඩම් ප්‍රදානයක් මත ලබා ගැනීමට යා පරිදි ප්‍රස්ථාපනම් ලබා තිබේ ද නැද්ද යන්න නිශ්චිතය කිරීමේ කාර්යය සඳහා වැදගත් දිනය විය යුතු ය.”.

4. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේ 38 වන වගන්තීය මෙයින් ඉටත් කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රජාප්‍රතිඵේ 38  
වන වගන්තීය  
ඉටත් කිරීම්

5. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේ 41 වන, 49 වන, 68 වන, 72 වන, 105 වන සහ 172 වන වගන්තීවල “19අ වගන්තීයේ (3) වන උපවගන්තී යෙහි විධිවිධාන ප්‍රකාර වාරිෂික ලිදාලක් ගෙවීමෙන්” යන යෙදුම වෙනුවෙන්, “19 වන වගන්තීයේ විධිවිධාන ප්‍රකාර වාරිෂික වාරිකායක් ගෙවීමෙන්” යන යෙදුම් අදේශ කිරීමෙන්, ඒ වගන්තී, මෙයින් සංයෝගීතාය කරනු ලැබේ.

ප්‍රධාන  
ප්‍රජාප්‍රතිඵේ 41,  
49, 68,  
72, 105 සහ  
172 වන  
වගන්තී  
සංයෝගීතාය  
කිරීම්

6. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේ 43 වන වගන්තීයෙහි (අ) ජේදය වෙනු වට, පගන දැක්වෙන අප්‍රත් ජේදය ආදේශ කිරීමෙන්, ඒ වගන්තීය, මෙයින් සංයෝගීතාය කරනු ලැබේ :—

ප්‍රධාන  
ප්‍රජාප්‍රතිඵේ 43  
වන වගන්තීය  
සංයෝගීතාය  
කිරීම්

“(අ) ඒ ඉඩම් කොටස රාජ්‍ය උකස් ග අයෝජන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, ලංකා සංවර්ධන මූදල් සංස් එව්, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව, ජාතික නිව්‍ය සංවර්ධන අධිකාරිය, ජාතික නිව්‍ය කොමිෂුරිස් වරයා, උයාපදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ වෙනත් නිශ්චිත ආයතන යන් නොවන යම් තැනැත්තාකු වෙත උකස් කරනු නොලැබිය යුතු ය.”.

7. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵේ 48අ වගන්තීයේ (1) වන උපවගන්තීය වෙනුවෙන්, පගන දැක්වෙන අප්‍රත් උපවගන්තීය ආදේශ කිරීමෙන්, ඒ වගන්තීය මෙයින් සංයෝගීතාය කරනු ලැබේ :—

ප්‍රධාන  
ප්‍රජාප්‍රතිඵේ 48අ වගන්තීය  
සංයෝගීතාය  
කිරීම්

“(1) 19 වන වගන්තීයේ (2) වන උප වගන්තීයේ විධිවිධාන ප්‍රකාර යම් වාරිෂික වාරිකා ගෙවීමෙන් තියෙන් විටක, ඒ වාරිකා ගෙවීම ප්‍රජාර හාරීම කෙසේ වූව ද, ඒ අවසරපත්‍ර දරන්නා විසින්, තම අනුප්‍රාප්‍තිකය වශයෙන් නම් කරනු ලැබ තීමුණ ද, නොතීමුණ ද, අවසරපත්‍රය මත ඒ අවසරපත්‍ර දරන්නා වෙත අන් සතු කර දෙන ලද ඉඩම් අනුප්‍රාප්‍තිකයෙන් හෝ අයෙන් කළමනාව හිමිකම් තීවිය යුතු අතර, ඒ අවසරපත්‍රයේ නියම නා කොන්දේසි ඒ කළමනාව අදාළ විය යුතු ය.”.

ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ  
සිදු වන සහ  
සිදු වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

112අ අප්‍රේ  
වගන්තිය  
ප්‍රධාන  
ප්‍රජාප්‍රතිඵලයේ  
ඇතුළත්  
කිරීම.

8. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 84 වන සහ 85 වන වගන්තිවල, “10අ වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ කුඩා ගෙවීමෙන්” යන ගෙදුම වෙනුවට, “10 වන වගන්තිය යටතේ වාර්ෂික වාරික ගෙවීමෙන්” යන ගෙදුම ආදේශ කිරීමෙන්, ඒ වගන්ති, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 112 වන වගන්තියට ඉක්කිනිව ම පහන දැක්වෙන අප්‍රේ වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය, ඒ ප්‍රජාප්‍රතිඵලයේ 112අ වගන්තිය විශයෙන් බලපූරුෂවිය යුතු ය :—

“දැවලාතු  
කිරීමේදී  
දැනටමත් ගෙවා  
අති වාරික  
ආපසු ගෙවිය  
පුතු බව.

112අ. (1) 109 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ සේ 110 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ අවසරපත්‍රයක් අවලංගු කරනු ලබන අවස්ථාවක, ඒ අවසරපත්‍රය මත දැනටමත් ගෙවා අති වාරික, දිකාපත්‍රවරය විසින්, අවසරපත්‍ර දරන්නා වෙත ආපසු ගෙවනු ලැබිය යුතු ය.

(2) දිකාපත්‍රවරය, විසින්, ඒ අවසරපත්‍රය යටතේ ඉඩමෙක පදිංචිව සිටි කාලය සඳහා තියෙන කරනු ලැබිය හායි ඇතුළතාණය අනුව ගණන් බිජුනු ලබන මිදල් ප්‍රමාණයක්, වාරික විශයෙන් ගෙවන ලද ඒ මිදල් ප්‍රමාණයෙන් අඩු කරනු ලැබිය යුතු ය.”.

10. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 156 වන වගන්තිය පහන දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ වගන්තියේ (ම) ජේදය වෙනුවට පහන දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :—

“(ම) 19 වන වගන්තිය යටතේ වාරිකය ගෙවූ ද තාමාගේ අවසර පත්‍රය අවලංගු කරනු ලැබූ ද අවසර පත්‍ර දරන්නාකු විසින් ගෙවන ලද වාරිකය වටිනා ආපසු ගෙවීම ;”; සහ

(ආ) ඒ වගන්තියේ (ම) ජේදයට ඉක්කිනිව ම පහන දැක්වෙන අප්‍රේ ජේදය ඇතුළත් කිරීමෙන් :—

“(මම) 19 වන වගන්තියේ (ර) වන උපවගන්තිය යටතේ යම් තානාත්තක වෙත අත් සතු කර දෙන ලද යම් ඉඩමක් වැඩි දියුණු කිරීමේ වියදම ආපසු අය කර ගත යුතු ආකාරය ; සහ”.

11. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 159 වන වගන්තියට ඉක්කිනිව ම පහන දැක්වෙන අප්‍රේ වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්ති, ඒ ප්‍රජාප්‍රතිඵලයේ 159අ වගන්තිය සහ 159ආ වගන්තිය විශයෙන් බලපූරුෂවිය යුතු ය :—

“මේ ආදාළපනක  
යටතේ  
අනුසූ කිරීම්  
යෙයිය.

150අ. (1) මේ ආදාළපනක යටතේ යම් ඉඩමක් අන් සංඛ්‍යා කර දෙනු ලැබූ සාම තානැත්තකුව ම එකී ඉඩම එසේ නියම කරනු ලැබිය හැකි වූ කාලයක් ආත්‍යාලන දී මිලයට ගැනීමේ පන 19 වන වගන්තියේ (4) වන උපවෙන්තිය යටතේ එම ඉඩම ප්‍රදානයක් ලෙස ලබා ගැනීමේ අයිතිය නිඩිය යුතු ය.

(2) එවැනි තානැත්තකු විසින් ගෙවනු ලැබිය යුතු වූ මූදල් ප්‍රමාණය, ඉඩමේ අගය සැලකීල් ලබ ගෙන, ඉඩම කොමසයිස්වරයා විසින් තීරණය කරනු ලැබිය යුතු ය.

ඉඩම තීරණය  
කිරීමේ  
ආදාළපනක  
යටතේ අන්කර  
ගන්න ලද්ද  
විද විද  
ආදාළපනක  
යටතේ  
ප්‍රදානයක්  
මිලයක්  
යෝ අවසර  
ප්‍රදානයක්  
යටතේ සේ  
ලෙසගන්න නා  
රෝද විද  
ඉඩම  
සම්බන්ධයෙන්  
අදාළ විය යුතු  
විධිවිධාන.

150ආ. 1942 අංක 61 දරන ඉඩම තීරණය කිරීමේ ආදාළපනයේ විධිවිධාන යටතේ අන් කරනු ලැබ, මේ පහත යටතේ නිකුත් කරනු ලැබූ අවසර ප්‍රදානයක් සේ ප්‍රදානයක් මත ඉඩම දරනු ලැබූ අවසරවක, 159 වන වගන්තිය යටතේ ඒ ඉඩම අන්සංු කර දීමේ ප්‍රදානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් විධිවිධාන අදාළ විය යුතු ය:—

(අ) ප්‍රදානය තීරණය ආකෘති ප්‍රතිඵලි විය යුතුය;

(ආ) මේ ආදාළපනයේ VII වන පරිවිලෝදය එවැනි ප්‍රදානයක් මත දරනු ලබන ඉඩම කට අදාළ නොවිය යුතු ය; කවද

(ඇ) ප්‍රදානය, රුපයේ ඉඩම ආදාළපනයේ 2 වන වගන්තිය යටතේ තීරණය විශාලයෙන් කරන ලද ප්‍රදානයක් ලෙස බිලපාවූත්විය යුතු අතර, එම ආදාළපනයේ විධිවිධාන, ඒ ප්‍රදානය යටතේ ඉඩම ප්‍රාග්ධනයෙන් අයිති විසින්ම්, කිමිකම් සහ සම්බන්ධතාවන් කොරෝන් අදාළ විය යුතු ය.”.

12. ප්‍රභාස්‍යත්වයේ 100 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“රුපයේ  
කිරීම්වයන්  
අදාළ හා  
කිරීම්.

100. මේ ආදාළපනක යටතේ යම් රුපයේ තීල බරගකු විසින් සද්ධාවයෙන් කරන ලද සේ කිරීම ප්‍රාග්ධන හරින ලද කිසිම තීයාවක් සම්බන්ධයෙන් නිතුව විරුද්ධව කිසිම තාක්ෂණක් පවරනු නොලැබිය යුතු ය”.

ප්‍රභාස්‍යත්වය  
100 වන  
වගන්තිය  
ප්‍රස්ථාපනය  
කිරීම්.

ජාතික රාජ්‍ය සභාවේ 1973  
අංක 43 දිර්ණ  
රජයේ බලම්  
විකිණීමේ  
(විශේෂ විධිවිධාන)  
පත්‍ර ඉටුව  
කිරීම.

අයේ ගැටිම්.

13. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දිර්ණ රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පත්‍ර මෙහින් ඉටුව් කරනු ලැබේ.

14. (1) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දිර්ණ රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පත්‍ර ඉටුව් කර ඇතදී යම් තුනාන් තැකු ඒ පත්‍ර යටතේ අවසරපත්‍ර දරන්නාකු වන අවස්ථාවක දී සහ ඒ අවසර පත්‍රය, ඒ පත්‍ර තේ 27 වන වගන්තිය යටතේ අවලංගු කර නොමැති අවස්ථාවක දී එසේ අන්සනු කර දෙන ලද ඉඩම් සන්නකය ඔහු විසින් දරන්නා වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහු, ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ විධිවිධාන යටතේ අවසරපත්‍ර දරන්නා තුළ ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දිර්ණ රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පත්‍ර ඉටුව් කර ඇතා ද, යම් තුනාන් තැකු ඒ පත්‍ර යටතේ ප්‍රදානයක් දරන්නාකු වන අවස්ථාවක, ඔහු, එසේ අන්සනු කර දෙන ලද ඉඩම් සන්නකය දරන්නා ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහු, ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ විධිවිධාන යටතේ ප්‍රඳනයක් දරන්නාකු ලෙස සලකනු ලැබිය යුතු ය.

පාලිලේංස් තුවේ පනත් කෙටුම්පන් වල සහ නීත්වල වාර්ශික ආයක මිල (දේශීය) රු. 30 ක් (චිල්දේශීය) රු. 40 ක්. කොළඹ 1, නු. පු. 5(10), රජම් ප්‍රකාශන කාර්යාලයේ අධිකාරී වෙත  
නැමුණු වර්ශයකම පදනම්බරි ඔස 15 වැනි දිනට පෙර ආයක මූදල් ගෙවා පසුව එළඹින එක් එක්  
වර්ශය පදනම්බරි එවා ලබාගත හැකිය.